

උපදෙස්,

❖ සියලුම ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න.

❖ 1 සිට 50 තෙක් එක් එක් ප්‍රශ්නයට (1), (2), (3), (4), (5) යන පිළිතුරු වලින් නිවැරදි හෝ ඉතාමත් ගැලපෙන හෝ පිළිතුර තෝරන්න, එය උත්තර පත්‍රයේ පිටුපස දැක්වෙන උපදෙස් පරිදි කතිරයක් (X) යොදා දක්වන්න.

1. සෑම සමාජයකම කේන්ද්‍රීය ආර්ථික ගැටලුව ලෙස හිගකම සැලකෙනුයේ

- (1) එය විරැකියාව හා උද්ධමනය වැඩි කිරීමට හේතුවන බැවිනි.
- (2) අසීමිත මිනිස් වුවමනා සපුරාලීම සඳහා සමාජය සතු සම්පත් සීමිත බැවිනි.
- (3) මෙම ගැටලුව විසඳීම සඳහා රජයේ මැදිහත්වීම අකාර්යක්ෂම වන බැවිනි.
- (4) සමාජයේ අසීමිත මිනිස් වුවමනා සපුරා ලීමට ප්‍රමාණවත් ජරාමයට සාධක ඵලදායීතාව ඉහළ නැංවීමට තාක්ෂණයට නොහැකි බැවිනි.
- (5) සියලු ම සම්පත් සමජාතීය වන නිසා සමාජ අවශ්‍යතා නොහැකි වන බැවිනි.

2. අවශ්‍යතා සහ වුවමනා අතර මූලික වෙනස වඩාත් හොඳින් පැහැදිලි කරනුයේ කෙරෙනුයේ පහත සඳහන් කවර ප්‍රකාශයෙන්ද?

- (1) අවශ්‍යතා කාලයක් සමග වෙනස් වේ. නමුත් වුවමනා නො වෙනස්ව පවතී.
- (2) අවශ්‍යතා අසීමිතය. නමුත් වුවමනා අසීමිතය.
- (3) අවශ්‍යතා සංස්කෘතික බලපෑම් වෙතින් පැහැත්වන අතර වුවමනා ජීව විද්‍යාත්මක වේ.
- (4) අවශ්‍යතා සෑමවිට නිෂ්පාදකයන් නිර්මාණය කරනු ලැබේ. නමුත් වුවමනා පාරිභෝගිකයන් විසින් නිර්මාණය කරනු ලැබේ.
- (5) අවශ්‍යතා ජීවිතයේ පැවැත්ම අත්‍යවශ්‍ය වේ නමුත් වුවමනා ජීවිතය පවත්වා ගැනීමෙන් ඔබ්බට ඇති ආශාවන් පිළිබිඹු කරයි.

3. පහත සඳහන් ඒවායින් ශ්‍රම ඵලදායීතාවය තීරණය කරන සාධකයක් නොවන්නේ කවරක් ද ?

- (1) අධ්‍යාපනය සහ පුහුණුව
- (2) සේවකයන්ගේ අභිප්‍රේරණය
- (3) සේවා නියුක්ති අනුපාතිකය ඉහළ යාම
- (4) උසස් තාක්ෂණය ලබා ගැනීමේ හැකියාව
- (5) වැඩ කරන වේලාවන් දීර්ඝ කිරීම

4. ආර්ථිකය දිගට ම එකම නිෂ්පාදන ලක්ෂ්‍යයක රැඳී සිටිමින් නිෂ්පාදනයෙහි යෙදී සිටින අතරතුර, නිෂ්පාදන හැකියා වක්‍රයෙහි පිටතට විතැන්වීමක් හඟවනුයේ

- (1) සම්පත් බෙදා වෙන් කිරීමේ කාර්යක්ෂමතාව වැඩි දියුණු වී ඇති බව ය.
- (2) නිෂ්පාදන කාර්යක්ෂමතාව වැඩි දියුණු වී ඇති බව ය.
- (3) කාර්යක්ෂමතාවෙහි වැඩි දියුණු වීම නිසා තොර ව ආර්ථික වෘද්ධිය හට ගෙන ඇති බව ය.
- (4) ආවස්ථික පිරිවැය අඩු වී ඇති බව ය.
- (5) ආර්ථිකය එහි ධාරිතාව ඉක්මවා නිෂ්පාදනයෙහි යෙදී සිටින බව ය.

5. සාමාන්‍ය භාණ්ඩයක් සඳහා ඉල්ලුම් වක්‍රය පහළට බැවුම් වනුයේ

- (1) ඉල්ලුම් කරනු ලබන ප්‍රමාණය ආදායම් හා ආදේශන ප්‍රතිවිපාක විසින් එම දිශාවට වෙනස් කරන බැවිනි.
- (2) ආදායම වැඩි වීමත් සමග පාරිභෝගිකයා භාණ්ඩයේ පරිභෝජනය අඩු කරන බැවිනි.
- (3) ආදායම් ප්‍රතිවිපාකය විසින් ආදේශන ප්‍රතිවිපාකය යටත් කරනු ලබන බැවිනි.
- (4) ආදේශන ප්‍රතිවිපාකය විසින් ආදායම් ප්‍රතිවිපාකය යටපත් කරනු ලබන බැවිනි.
- (5) ආදායම ප්‍රතිවිපාකය විසින් ආදේශන ප්‍රතිවිපාකයේ ප්‍රතිවිරුද්ධ දිශාවට ඉල්ලුම් ප්‍රමාණය වෙනස් කරනු ලබන බැවිනි.

6. X භාණ්ඩයෙහි මිල අඩු වන විට X භාණ්ඩය සඳහා ඇති වෙළෙඳ පොළෙහි බොහෝ දුරට සිදුවීමට ඉඩ ඇති ප්‍රතිඵලය වන්නේ


- (1) X භාණ්ඩයෙහි සැපයුම අඩු වීම ය.
- (2) X භාණ්ඩයෙහි ඉල්ලුම වැඩි වීම ය.
- (3) ඉල්ලුම අඩු වී සැපයුම වැඩි වීම ය.
- (4) X භාණ්ඩය ඉල්ලුම් කරනු ලබන ප්‍රමාණය වැඩි වීම ය.
- (5) X භාණ්ඩය සැපයුම් කරනු ලබන ප්‍රමාණය වැඩි වීම ය.

7. සැපයුම් නීතියෙන් ප්‍රකාශ වන්නේ

- (1) අනෙකුත් කරුණු නො වෙනස්ව තිබිය දී මිල ඉහළ යන විට සපයනු ලබන ප්‍රමාණය ඉහළ යන බව ය.
- (2) අනෙකුත් කරුණු නො වෙනස්ව තිබිය දී මිල පහළ යන විට සපයනු ලබන ප්‍රමාණය ඉහළ යන බව ය.
- (3) අනෙකුත් කරුණු නො වෙනස්ව තිබිය දී මිල ඉහළ යන විට සපයනු ලබන ප්‍රමාණය පහළ යන බව ය.
- (4) මිල ඉහළ යන විට සැපයුම් වක්‍රය දකුණට විතැන් වන බව ය.
- (5) මිල පහළ යන විට සැපයුම් වක්‍රය දකුණට විතැන් වන බව ය.

8. රූපසටහනෙහි දක්වා ඇති X සහ Y භාණ්ඩ දෙක සඳහා වන සමාන්තර ඉල්ලුම් වක්‍ර දෙක සම්බන්ධයෙන් වඩාත් නිවැරදි ප්‍රකාශය තෝරන්න.

- (1) X සහ Y වක්‍ර දෙකම සෑම ශුන්‍ය නො වන මිලක දීම ඒකීය මිල නම්‍යතාවකින් යුක්ත වේ.
- (2) X සහ Y වක්‍ර දෙකම සෑම ශුන්‍ය නො වන මිලක දීම සමාන නම්‍යතාවකින් යුක්ත වේ.
- (3) සෑම ශුන්‍ය නො වන මිලක දී ම Y වක්‍රයට වඩා ඉහළ මිල නම්‍යතාවක් X වක්‍රයට ඇත.
- (4) සෑම ශුන්‍ය නො වන මිලක දී ම X වක්‍රයට වඩා ඉහළ මිල නම්‍යතාවක් Y වක්‍රයට ඇත.
- (5) Y භාණ්ඩයට වඩා X භාණ්ඩයට ඇති ආදේශක ඉතා ස්වල්පයක් විය හැකි ය.



9. දෙහි සඳහා වෙළෙඳ පොළ ඉල්ලුම් ශ්‍රිතය $Q_D = 150 - 2P$ සහ වෙළෙඳ පොළ සැපයුම් ශ්‍රිතය $Q_S = -60 + 5P$ යැයි සිතමු. වෙළෙඳපොළ සමතුලිතයේ දී සමතුලිත ප්‍රමාණය සහ ආර්ථික අතිරික්තය කොපමණ ද?

	සමතුලිත ප්‍රමාණය	ආර්ථික අතිරික්තය
(1)	30	2 835
(2)	90	2 700
(3)	30	2 025
(4)	90	945
(5)	90	2 835


10. ආයතනයක් තම නිෂ්පාදනයේ මිල අඩු කළ පසුව, අලෙවි කළ ප්‍රමාණය ඒකක 100 සිට 130 දක්වා වැඩි වන නමුත් මුළු අයහාරය පහළ වැටෙන බව නිරීක්ෂණය කරයි. මින් හැඟවෙනුයේ මෙම තත්ත්වය යටතේ ඉල්ලුමේ මිල නම්‍යතාව ආසන්න වශයෙන්

- (1) -0.85 ක් බව ය.
- (2) -1.0 ක් බව ය.
- (3) -1.3 ක් බව ය.
- (4) -1.5 ක් බව ය.
- (5) අපරිමිත බව ය.

11. භාණ්ඩයක් සඳහා වෙළෙඳපොළ ඉල්ලුම් ශ්‍රිතය $Q = 230 - 4P$ සහ වෙළෙඳපොළ සැපයුම් ශ්‍රිතය $Q_S = -70 + 6P$ යැයි උපකල්පනය කරන්න. ඒකකයක වෙළෙඳපොළ මිල රු. 50ක් වේ නම්, වෙළෙඳ පොළ තුළ අසමතුලිතතාවක් ඇති වන අතර එහි ප්‍රතිඵලයක් ලෙස

- (1) ඒකක 30 ක අතිරික්ත ඉල්ලුමක් හටගනී.
- (2) ඒකක 120ක අතිරික්ත සැපයුමක් හටගනී.
- (3) ඒකක 200ක අතිරික්ත සැපයුමක් හටගනී.
- (4) ඒකක 230ක අතිරික්ත ඉල්ලුමක් හටගනී.
- (5) ඒකක 230ක අතිරික්ත සැපයුමක් හටගනී.

12. වෙළෙඳපොළ මිල කිලෝග්‍රෑමයකට රු. 100ක් සහ එහි විකුණුම් ප්‍රමාණය කිලෝග්‍රෑම් 1 500 ක් වන කෘෂිකාර්මික බෝගයක් සඳහා ආරම්භක වෙළෙඳපොළ සමතුලිතතාවක් රූපසටහනෙහි දැක්වේ. වෙළෙඳපොළ මිල කිලෝග්‍රෑමයකට රු. 125 ක් දක්වා ඉහළ නැංවීමට රජය අදහස් කරන්නේ නම්, ඒ සඳහා රජයට කොපමණ මුදලක් වැය කිරීමට සිදුවේද?



- (1) රු. 12 500
- (2) රු. 62 500
- (3) රු. 125 000
- (4) රු. 150 000
- (5) රු. 182 500

13. රජය සිසිල් බීම සඳහා 10%ක විශේෂිත බද්දක් පැනවූ බව උපකල්පනය කරන්න. එහි ප්‍රතිඵලයක් ලෙස ඉහළ ගිය සිසිල් බීම මිල විශාල වශයෙන් දරනු ලැබුවේ පාරිභෝගිකයන් විසින් මිස නිෂ්පාදකයන් විසින් නොවේ. මෙවැන්නක් සිදුවීමට බොහෝ දුරට බලපෑ හැකි හේතුව කුමක් විය යුතු ද?

- (1) ඉල්ලුමේ මිල නම්‍යතාව සැපයුමේ මිල නම්‍යතාවට වඩා වැඩි වීම ය.
- (2) ඉල්ලුමේ මිල නම්‍යතාව සැපයුමේ මිල නම්‍යතාවට වඩා අඩු වීම ය.
- (3) සැපයුමේ මිල නම්‍යතාව අනම්‍ය වී ඉල්ලුමේ මිල නම්‍යතාව නම්‍ය වීම ය.
- (4) සැපයුමේ මිල නම්‍යතාව එකට වඩා අඩු වීම ය.
- (5) ඉල්ලුමේ මිල නම්‍යතාව ඒකීය වීම ය.

14. රජය නිදහස් වෙළෙඳපොළ සමතුලිත මිලට වඩා ඉහළින් මිලක් පනවනු ලැබුවහොත් පාරිභෝගික අතිරික්තයට සහ නිෂ්පාදක අතිරික්තයට ඇති වන බලපෑම කමත් වන්නේද?

	පාරිභෝගික අතිරික්තය	ආර්ථික අතිරික්තය
(1)	පහළ වැටේ.	ඉහළ නැඟී.
(2)	ඉහළ නැඟී.	පහළ වැටේ.
(3)	පහළ වැටේ.	අවිනිශ්චිත වේ.
(4)	ඉහළ නැඟී.	නොවෙනස්ව පවතී.
(5)	නොවෙනස්ව පවතී.	නොවෙනස්ව පවතී.

15. කර්මාන්තයක විශාලත ම ආයතන හතර මුළු වෙළෙඳපොළ නිමැවුමෙන් 90% ක් නිෂ්පාදනය කරන්නේ නම්, එම වෙළෙඳපොළ

- (1) ඒකාධිකාරී තරගයක්
- (2) ශුද්ධ ඒකාධිකාරයක් වේ.
- (3) පූර්ණ තරගය වේ.
- (4) කතිපයාධිකාරයක් වේ.
- (5) ස්වාභාවික ඒකාධිකාරයක් වේ.

16. කෙටි කාලයේ දී නිෂ්පාදනයෙහි යෙදී සිටින ආයතනයක විවිධ පිරිවැය වර්ග පිළිබඳ තොරතුරු කිහිපයක් පහත වගුවෙහි පෙන්වුම් කෙරේ.

නිමැවුම (ඒකක)	මුළු විචල්‍ය පිරිවැය	මුළු ස්ථාවර පිරිවැය (රු.)	මුළු පිරිවැය	සාමාන්‍ය මුළු පිරිවැය (රු.)
0	0	140		
1			260	
2				170

මෙම තොරතුරු පදනම් කර ගනිමින් දෙවැනි නිමැවුම් ඒකකය නිපදවන විට ආයතනයේ සාමාන්‍ය විචල්‍යය පිරිවැය සහ ආන්තික පිරිවැය අඩංගු වරණය තෝරන්න.

	සාමාන්‍ය විචල්‍ය පිරිවැය (රු.)	ආන්තික පිරිවැය (රු.)
(1)	80	100
(2)	100	80
(3)	100	120
(4)	120	80
(5)	130	100

17. පුර්ණ තරගකාරී කර්මාන්තයක සියලු ම ආයතන කෙටි කාලයේ දී ලාභය උපරිම කරමින් සිටින නමුත් තවදුරටත් පාඩු ලබන්නේ නම් ඉන් ගමා වන්නේ
- (1) ආන්තික පිරිවැය ආන්තික අයභාරය ඉක්මවා යන බව ය.
 - (2) මිල ආන්තික පිරිවැයට සමාන නමුත් සාමාන්‍ය මුළු පිරිවැයට වඩා වැඩි බව ය.
 - (3) මිල ආන්තික පිරිවැයට සමාන නමුත් සාමාන්‍ය මුළු පිරිවැයට වඩා අඩු බව ය.
 - (4) මුළු පිරිවැය මුළු අයභාරයට සමාන බව ය.
 - (5) මුළු විචල්‍ය පිරිවැය මුළු අයභාරයට වඩා වැඩි බව ය.
18. පහත සඳහන් සාධක අතුරෙන් තම මුළු ඉපැයීම සංක්‍රාම ඉපැයීමකින් පමණක් සමන්විත වීමට වඩාත් ඉඩ ඇත්තේ කුමන සාධකයකටද?
- (1) කොළඹ නගරයේ ඉඩමක්
 - (3) සුවිශේෂී ඛනිජ නිධියක්
 - (2) ලෝක මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩකයෙක්
 - (4) පේටන්ට් බලපත්‍රලාභී නව නිපැයුමක්
 - (5) සාමාන්‍ය ලිපිකරු සේවකයෙක්
19. කිසියම් ආර්ථිකයක් සෘණ නිමැවුම් පරතරයක් ඇති කලාපයකට ඇතුළු වුවහොත්, ඉහළ යාමට බොහෝ දුරට ඉඩ ඇත්තේ පහත සඳහන් කවරක් ද?
- (1) සමාහාර ඉල්ලුම
 - (2) විරැකියා අනුපාතිකය
 - (3) ව්‍යාපාර විශ්වාසය
 - (4) ආර්ථික වෘද්ධි අනුපාතිකය
 - (5) උද්ධමන අනුපාතිකය
20. ජාතික ආදායම් ගිණුම්කරණයේ දී නිෂ්පාදන ඉමෙන් බැහැර කරනු ලබන්නේ
- (1) යැපුම් ගොවිතැනය.
 - (2) හිමිකරු පදිංචි නිවාසවල ආරෝපිත බදු කුලිය ය.
 - (3) පුනරායතනයක් සඳහා ලබා දෙන ස්වේච්ඡා සේවා ය.
 - (4) නීති විරෝධී මත්ද්‍රව්‍ය නිෂ්පාදනය ය.
 - (5) රජය විසින් නොමිලයේ සපයනු ලබන සේවා ය.
21. ජාතික ආදායම් ගිණුම්කරණය තුළ මහ බැංකුව අයත් වන්නේ ආයතනික අංශයට ද?
- (1) මූල්‍ය සමාගම්
 - (2) මූල්‍ය නො වන සමාගම්
 - (3) රාජ්‍ය අංශය
 - (4) ගෘහ ඒකක
 - (5) ලාභ අපේක්ෂාවෙන් තොර ව ගෘහ ඒකක සඳහා සේවා සපයන අංශය
22. නිෂ්පාදිත මත පැනවෙන බදු, නිෂ්පාදනය මත පැනවෙන වෙනත් බදුවලින් වඩාත් හොඳින් වෙන් කොට හඳුනාගත හැක්කේ පහත දැක්වෙන කවර ප්‍රකාශයකින් ද ?
- (1) නිෂ්පාදිත මත පැනවෙන බදු යෙදවුම් පිරිවැය මත පදනම් වන අතර, නිෂ්පාදනය මත පැනවෙන වෙනත් ලාභ මත පදනම් වේ.
 - (2) නිෂ්පාදිත මත පැනවෙන බදු භාණ්ඩ හා සේවාවල වටිනාකමට හෝ ප්‍රමාණයට සම්බන්ධ වන අතර, නිෂ්පාදනය මත පැනවෙන වෙනත් බදු ඉඩම් හා ගොඩනැගිලි වැනි නිෂ්පාදන සාධක සඳහා අදාළ වේ.
 - (3) නිෂ්පාදිත මත පැනවෙන බදු ආනයන හා අපනයන සඳහා පමණක් සම්බන්ධ වන අතර, නිෂ්පාදනය මත පැනවෙන වෙනත් බදු දේශීය නිෂ්පාදනයට පමණක් සම්බන්ධ වේ.
 - (4) නිෂ්පාදිත මත පැනවෙන බදු සැමවිට ම සෘජු බදු වන අතර නිෂ්පාදනය මත පැනවෙන වෙනත් බදු සැමවිට ම වක්‍ර බදු වේ.
 - (5) නිෂ්පාදිත මත පැනවෙන බදු මධ්‍යම රජය විසින් එකතු කරනු ලබන අතර, නිෂ්පාදනය මත පැනවෙන වෙනත් බදු පළාත් පාලන ආයතන විසින් එකතු කරනු ලැබේ.


23. සරල කේන්ද්‍රීයානු ආකෘතියෙහි සමාහාර වියදම් ශ්‍රිතයේ බැවුම තීරණය කෙරෙනුයේ

- (1) ආන්තික ඉතුරුම් නැමියාව මගින් ය.
- (2) සාමාන්‍ය ඉතුරුම් නැමියාව මගින් ය.
- (3) සාමාන්‍ය පරිභෝජන නැමියාව මගින් ය.
- (4) ආන්තික පරිභෝජන නැමියාව මගින් ය.
- (5) ස්වායත්ත පරිභෝජන මට්ටම මගින් ය.

24. රුපියල් මිලියන 100කින් සංක්‍රාම ගෙවීම් වැඩිවීමේ ප්‍රතිඵලයක් ලෙස, ජාතික ආදායම රුපියල් මිලියන 300කින් ඉහළ ගියහොත්, ආන්තික ඉතුරුම් නැමියාවේ වටිනාකම කොපමණද?

- (1) 0.25
- (2) 0.4
- (3) 0.75
- (4) 0.8
- (5) 0.85

25. ආර්ථිකයක සමාහාර වියදම් සහ මූර්ත ජාතික ආදායම රූපසටහනෙහි පෙන්වුම් කෙරෙන අතර එම ආර්ථිකයෙහි විදේශ අංශයක් නොමැති බවත්, ආණ්ඩුවේ මිල දී ගැනීම් ආරම්භයේ දී ශුන්‍ය බවත් උපකල්පනය කෙරේ.



පූර්ණ සේවා නියුක්ති ජාතික ආදායම රු. මිලියන 800 වෙත ළඟාවීම සඳහා අවශ්‍ය කරන ආණ්ඩුවේ මිල දී ගැනීම්වල අවම වැඩිවීම

- (1) රු. මිලියන 100 කි.
- (2) රු. මිලියන 160 කි.
- (3) රු. මිලියන 200 කි.
- (4) රු. මිලියන 500 කි.
- (5) රු. මිලියන 800 කි.

26. මූලික උද්ධමනය වඩාත් හොඳින් විස්තර කෙරෙනුයේ

- (1) දළ දේශීය නිෂ්පාදිතයේ අවධමනකය මගින් මනිනු ලබන උද්ධමනය ලෙසයි.
- (2) සියලු ම පාරිභෝගික මිල සංරචක ඇතුළත් උද්ධමනය ලෙසයි.
- (3) ආහාර හා බලශක්තිය වැනි නිතර වෙනස්වන සුළු අයිතම ඉවත් කළ උද්ධමනය ලෙසයි.
- (4) විනිමය අනුපාතිකයේ වෙනස්වීම් සඳහා ගළපන ලද උද්ධමනය ලෙසයි.
- (5) අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල නිෂ්පාදක මිල ගණන් මගින් මනිනු ලබන උද්ධමනය ලෙසයි.

27. මහ බැංකුව විසින් කරනු ලබන විවට වෙළෙඳ පොළ මිල දී ගැනීම සාමාන්‍යයෙන්,

- (1) ආර්ථිකයේ පදනම් මුදල් අඩු කරයි.
- (2) ණය දීමේ දී අය කෙරෙන පොළී අනුපාතික ගැනීම සාමාන්‍යයෙන් නැංවීමට වාණිජ බැංකු පොළඹවයි.
- (3) තැන්පතු සංකෝචනය කිරීමෙන් උද්ධමනය අඩු කරයි.
- (4) මුදල් වෙළෙඳපොළ ද්‍රවශීලතාව අඩු කරයි.
- (5) වාණිජ බැංකුවල : සංචිත සහ මුදල් මැවීමේ ධාරිතාව වැඩි කරයි.

28. ආර්ථිකයක මුදල් සඳහා ඇති ගනුදෙනු ඉල්ලුම වැඩි වීමට වඩාත් ම ඉඩ ඇත්තේ
- (1) වෙළෙඳපොළ පොලී අනුපාතිකයේ ඉහළ යාමක් නිසාය.
 - (2) දෛනික ගනුදෙනුවලදී ඩිජිටල් ගෙවීම් පද්ධති වැඩි වශයෙන් භාවිත කිරීම නිසාය.
 - (3) ඉහළ පොලී අනුපාතික හේතුවෙන් බැඳුම්කර මිලෙහි පහත වැටීමක් නිසාය.
 - (4) නාමික ජාතික ආදායමේ ඉහළ යාමක් නිසාය.
 - (5) කොටස් වෙළෙඳ පොළෙහි ඇති ඉහළ අවිනිශ්චිතතාව සහ අස්ථාවරත්වය නිසාය.
29. අන්තර් බැංකු ඒකීෂණ මුදල් අනුපාතිකය නියෝජනය කරනුයේ
- (1) වාණිජ බැංකු අතර ණය දීමේ දී අය කරනු ලබන දිගු කාලීන පොලී අනුපාතිකය යි.
 - (2) ඇපකරයක් නොමැතිව වාණිජ බැංකු අතර එක් රැයකට අරමුදල් ණයට ගැනීම සඳහා අය කරනු ලබන කෙටි කාලීන පොලී අනුපාතිකය යි.
 - (3) මුදල් වෙළෙඳ පොළෙහි නිකුත් කරනු ලබන කෙටි කාලීන භාණ්ඩාගාර බිල්පත් සඳහා රජය විසින් ගෙවනු ලබන පොලී අනුපාතිකය යි.
 - (4) වාණිජ බැංකු ඔවුන්ගේ ඉතුරුම් සහ ස්ථාවර තැන්පතු සඳහා තැන්පතුකරුවන්ට ලබා දෙන පොලී අනුපාතිකය යි.
 - (5) මහ බැංකුවේ නිත්‍ය ණය දීමේ හා නිත්‍ය තැන් පතු පහසුකම් ඔස්සේ පිළිබිඹු කෙරෙන ප්‍රතිපත්ති පොලී අනුපාතිකයන්ගේ සාමාන්‍ය අගය යි.
30. වාණිජ බැංකුවක අධි සංචිත රු. 10000ක් වන බවත්, අවශ්‍ය සංචිත අනුපාතය 10%ක් බවත් සලකන්න. මෙම තත්ත්වය තුළ වාණිජ බැංකු පද්ධතියට අත්කර ගත හැකි මුළු විභව තැන්පතු ප්‍රසාරණය කොපමණ ද?
- (1) රු. 9 000 (2) රු. 10 000 (3) රු. 90 000 (4) රු. 100 000 (5) රු. 120 000
31. පොදු භාණ්ඩයක් සුබසාධන භාණ්ඩයකින් වඩාත් හොඳින් වෙන් කොට හඳුනා ගත හැකි ප්‍රකාශය තෝරන්න.
- (1) පොදු භාණ්ඩ සඳහා ගෙවීම් නො කරන්නන් බැහැර කළ හැකි වන අතර සුබසාධන භාණ්ඩ සම්බන්ධයෙන් එසේ කළ නො හැක.
 - (2) සුබ සාධන භාණ්ඩ පෞද්ගලික අංග විසින් පමණක් සපයනු ලබන අතර පොදු භාණ්ඩ පෞද්ගලික හා රාජ්‍ය යන දෙඅංශය විසින් ම සපයනු ලබයි.
 - (3) සුබසාධන භාණ්ඩ සෘණ බාහිරතා ජනනය කරන අතර පොදු භාණ්ඩ ධන බාහිරතා ජනනය කරයි.
 - (4) පොදු භාණ්ඩ පරිභෝජනයේ දී තරගකාරිත්වයක් සහ බැහැර කිරීමේ හැකියාවක් නොමැති අතර, සුබසාධන භාණ්ඩ පරිභෝජනයේ දී තරගකාරිත්වයක් සහ බැහැර කිරීමේ හැකියාවක් තිබිය හැකිය.
 - (5) සුබසාධන භාණ්ඩ ධන බාහිරතා ජනනය කරන අතර පොදු භාණ්ඩ සෘණ බාහිරතා ජනනය කරයි.
32. ආණ්ඩුව අසමත් වීමකට උදාහරණයක් වන්නේ මින් කුමන අවස්ථාවක් ද?
- (1) පුනර්ජනනීය බල ශක්තිය සඳහා ලබා දෙන සහනාධාරයක් කාබන් වීමෝචනය අඩු කරන අතර, සුබ සාධනය වැඩි දියුණු කරයි.
 - (2) අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා මිල පාලනයන් භාණ්ඩ හිඟයන් සහ කළුකඩ බිහිකරයි.
 - (3) අනුක්‍රම බදුකරණය ආදායම් අසමානතාවය අඩු කරයි.
 - (4) රාජ්‍ය අංශය විසින් අධ්‍යාපනය සැපයීම ඉහළ සාක්ෂරතා අනුපාත වලට මගපාදයි.
 - (5) මූල්‍ය ප්‍රතිපත්තිය උද්ධමනය ඉලක්කගත මට්ටමක ස්ථාවර කරයි.
33. පහත සඳහන් දෑ අතුරෙන් රජයේ ප්‍රාථමික වියදමේ සංවරකයක් නො වන්නේ කුමක් ද?
- (1) රාජ්‍ය අංශයේ සේවකයන්ගේ වැටුප්
 - (2) රාජ්‍ය ණය සඳහා පොලී ගෙවීම්
 - (3) අධ්‍යාපනය සඳහා රජයේ වියදම්
 - (4) කුටුම්භ සඳහා ලබා දෙන වර්තන සංක්‍රාම සහ සහනාධාර
 - (5) යටිතල පහසුකම් සංවර්ධනය සඳහා ප්‍රාග්ධන වියදම්

34. හිඟ අය වැය මූල්‍ය කරණයේ තෙරපුම් ප්‍රතිවිපාකය විස්තර කෙ
- (1) රජයේ වියදම් පෞද්ගලික පරිභෝජනය ඉහළ යාමට තුඩු උන ලෙසයි.
 - (2) බදු කපා හැරීම පෞද්ගලික අංශයේ ණය ගැනීම් වැඩි කියට හේතු වන බවයි.
 - (3) රජය අධික ලෙස ණය ගැනීම හේතුවෙන් පොපෞද්ගලික ආයෝජනය පහළ යාමක් ලෙසයි.
 - (4) පෞද්ගලික අංශයට බැඳුම්කර විකිණීම හරහා රජය වියදම් සඳහා මුදල් සපයා ගැනීමක් ලෙසයි.
 - (5) රජයේ ණය ගැනීම් හේතුවෙන් ඉහළ යන පොලී අනුපාතික උද්ධමනය වේගවත් කිරීමට හේතුවන බවයි.
35. ශ්‍රී ලංකාවේ විශාලතම විදේශ ණය හිමියන් කාණ්ඩය වන්නේ,
- (1) ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ය.
 - (2) ජාත්‍යන්තර ස් ස්වෛරීත්ව බැඳුම්කර.
 - (3) පැරිස් සමාජයේ සාමාජික රටවල් ය.
 - (4) ලෝක බැංකුව ය.
 - (5) ද්විපාර්ශ්වීය ණය හිමියන් ය.
36. සහල් සහ රෙදි යන භාණ්ඩ දෙක ම B රටට වඩා කාර්යක්ෂමව A රටට නිෂ්පාදනය කළ හැකි නමුදු B රටට රෙදි නිෂ්පාදනය කිරීමේ දී A රටට වඩා අඩු ආවස්ථික පිරිවැයක් තිබේ නම්, එවිට
- (1) A රටට සහල් නිෂ්පාදනය කිරීමේ දී නිරපේක්ෂ වාසියක් සාපේක්ෂ වාසියක් යන දෙකම ඇත.
 - (2) B රටට රෙදි නිෂ්පාදනය කිරීමේ දී නිරපේක්ෂ වාසියක් සාපේක්ෂ වාසියක් යන දෙකම ඇත.
 - (3) A රට රෙදි නිෂ්පාදනය පිළිබඳ විශේෂ ප්‍රාගුණාත්මක කළ යුතු ය.
 - (4) B රටට වෙළෙඳාමෙන් වාසියක් ලබා ගත නොහැකි ය.
 - (5) වෙළෙඳාම සඳහා කිසිදු පදනමක් දක්නට නොමැත.
37. යම් දෙන ලද වර්ෂයක දී කිසියම් රටක අපනයන මිල දර්ශකය 120 ක් ද ආනයන මිල දර්ශකය 150ක් ද අපනයන පරිමා දර්ශකය 110ක් ද විය. එම රටේ ආදායම් වෙළෙඳ අනුපාතිකය වූයේ
- (1) 80.කි.
 - (2) 88.කි.
 - (3) 132.5කි.
 - (4) 137.5කි.
 - (5) 165.0කි.
38. කලාපීය විස්තීර්ණ ආර්ථික හවුල්කාරිත්වයේ (RCEP) සාමාජිකයෙකු නො වන්නේ පහත සඳහන් රටවල් අතුරෙන් කුමන රටද?
- (1) චීනය
 - (2) දකුණු කොරියාව
 - (3) ඕස්ට්‍රේලියාව
 - (4) ඉන්දුනීසියාව
 - (5) ඉන්දියාව
39. ශ්‍රී ලංකාවේ ගෙවුම් ශේෂයේ ප්‍රාථමික ආදායම් ගිණුමට ඇතුළත් නො වන්නේ පහත සඳහන් කවරක් ද?
- (1) විදේශිකයන් විසින් හිමි කරගෙන ඇති රජයේ සුරැකුම්පත් සඳහා පොලී ගෙවීම්
 - (2) විදේශ සෘජු ආයෝජකයන් විසින් ආපසු ගෙන්වා ගන්නා ලාභ
 - (3) විදේශවල ඇති ශ්‍රී ලාංකික ආයෝජනවලට ලද ලාභාංග
 - (4) වසරකට අඩු කාලයක් විදේශයන්හි සේවය කරන ශ්‍රී ලාංකිකයන් විසින් ලබා ගත් වැටුප්
 - (5) ද්විපාර්ශ්වීය හවුල්කරුවන්ගෙන් ලද දිගු කාලීන සහනදායී ණය
40. ශ්‍රී ලංකාවේ නිල විදේශ සංචිත ප්‍රධාන වශයෙන් සමන්විත වන්නේ
- (1) විදේශ සෘජු ආයෝජන, විශේෂ ගැනුම් හිමිකම් සහ විදේශ ව්‍යවහාර මුදල් තැන්පතු වලිනි.
 - (2) රත්‍රං, විදේශ මුදල් වත්කම් සහ විශේෂ ගැනුම් හිමිකම් වලිනි.
 - (3) ස්වෛරීත්ව බැඳුම්කර, විශේෂ ගැනුම් හිමිකම් සහ ප්‍රේෂණ වලිනි.
 - (4) දේශීය බැංකු තැන්පතු, විශේෂ ගැනුම් හිමිකම් සහ රත්‍රං සංචිත වලිනි.
 - (5) අපනයන ඉපැයීම්, රත්‍රං සහ ආණ්ඩුවේ සුරැකුම්පත් වලිනි.
41. රටක් තම වෙළෙඳ හවුල්කරුවන්ට වඩා ඉහළ උද්ධමනයක් අත්විඳින විට බොහෝදුරට විය හැකි ප්‍රතිඵලයක් වන්නේ
- (1) දේශීය ව්‍යවහාර මුදල් ඒකකයේ අගය ඉහළ යාම ය.
 - (2) විනිමය අනුපාතිකයේ සැලකිය යුතු වෙනසක් සිදු නො වීම ය.
 - (3) දේශීය ව්‍යවහාර මුදල් ඒකකය දිගු කාලීනව ශක්තිමත් වීම ය.
 - (4) දේශීය ව්‍යවහාර මුදල් ඒකකය ක්ෂය වීම ය.
 - (5) විදේශ ආයෝජන වැඩි වීම ය.

42. විදේශීය ආයෝජකයන් ශ්‍රී ලංකාවෙන් තම කළඹ ආයෝජන ඉව ගන්නා විට එහි ප්‍රතිඵලයක් වන්නේ

- (1) ප්‍රාග්ධන ගිණුමෙහි වාර්තා වන ප්‍රාග්ධන සංක්‍රාම අඩු වීමකි.
- (2) ජංගම ගිණුමෙහි වාර්තා වන ශුද්ධ අපනයන වැඩි වීමකි.
- (3) මූල්‍ය ගිණුමෙහි වාර්තා වන අරමුදල් පිටතට ගලා
- (4) සමස්ත ගෙවුම් ශේෂ තත්ත්වයේ උසස් වීමකි.
- (5) ප්‍රාථමික ආදායම් ගිණුමෙහි වාර්තා වන ප්‍ර50ජන ඉපැයීම් වල අඩු වීමකි.

43. තිරසාර සංවර්ධනය යන්න වඩාත් හොඳින් විස්තර කළ හැක්කේ

- (1) ඕනෑම පිරිවැයක් දරමින් වුව ද ආර්ථික වර්ධනයේ දිගු කාලීන වැඩි වීමක් ලෙස ය.
- (2) සමාජයේ සෑම සාමාජිකයෙකුගේ ය ජීවන තත්ත්වයේ දිගු කාලීන වැඩි වීමක් ලෙස ය.
- (3) ආර්ථිකයේ නිෂ්පාදන විභවතාවයෙහි දිගු කාලීන වැඩි වීමක් ලෙසය.
- (4) පරිසරයට හානියක් නො වන පරිදි ජීවන තත්ත්වයෙහි දිගු කාලීන ඉහළ යාමක් ලෙස ය.
- (5) ආර්ථිකයේ සැබෑ නිමැවුමෙහි දිගු කාලීන වැඩි වීමක් ලෙස ය.

44. ආර්ථික සංවර්ධනය සහ ආර්ථික වර්ධනය අතර වෙනස වඩාත් හොඳින් පැහැදිලි කරන්නේ පහත සඳහන් කවර ප්‍රකාශයකින්ද?

- (1) ආර්ථික වර්ධනය යන්නෙන් අදහස් කරන්නේ ප්‍රතිශීර්ෂ ආදායම ඉහලයාම පමණක් වන අතර, සංවර්ධනයට ආදායම් නොවන පැතිකඩ ද ඇතුළත් වේ.
- (2) ආර්ථික සංවර්ධනය දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය මගින් මනිනු ලබන අතර, ආර්ථික වර්ධනය මනිනු ලබන්නේ සමාජයේ දර්ශකවල උසස්වීම් මගිනි.
- (3) ආර්ථික සංවර්ධනය බහුමාන ක්‍රියාවලියක් වන අතර ආර්ථික වර්ධනය යනු නිමැවුමේ පටු මිනුමකි.
- (4) ආර්ථික වර්ධනය ස්වභාවයෙන් ම ගුණාත්මක වන අතර, ආර්ථික සංවර්ධනය ප්‍රමාණාත්මක වේ.
- (5) ආර්ථික සංවර්ධනය නිමැවුමේ කෙටි කාලීන වැඩි වීම් කෙරෙහි අවධානය යොමු කරන අතර ආර්ථික වර්ධනය අවධාරණය කරන්නේ දිගු කාලීන ව්‍යුහාත්මක වෙනස්කම් ය.

45. මානව සංවර්ධන දර්ශකය තුළ ජීවන තත්ත්වය නිරූපණය කිරීමට භාවිත කරන මිනුම කුමක්ද?

- (1) ක්‍රය ශක්ති සාමාය මත ගළපන ලද ප්‍රතිශීර්ෂ දළ දේශීය නිෂ්පාදිතය
- (2) ප්‍රතිශීර්ෂ දළ දේශීය නිෂ්පාදිතය
- (3) ප්‍රතිශීර්ෂ දළ ජාතික ආදායම
- (4) ක්‍රය ශක්ති සාමාය මත ගළපන ලද ප්‍රතිශීර්ෂ දළ ජාතික ආදායම
- (5) ස්ථාවර මිල යටතේ ගණනය කරන ලද ප්‍රතිශීර්ෂ දළ දේශීය නිෂ්පාදිතය

46. 2023 වර්ෂයේ දී පවත්නා වෙළෙඳපොළ මිල යටතේ ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය සහ ප්‍රතිශීර්ෂ දළ ජාතික ආදායම වූයේ

	දළ දේශීය නිෂ්පාදිතය (අමෙරිකානු ඩොලර් බිලියන)	ප්‍රතිශීර්ෂ දළ ජාතික ආදායම (අමෙරිකානු ඩොලර්)
(1)	96.5	4 516
(2)	96.5	3 685
(3)	83.8	3 801
(4)	83.8	3 685
(5)	76.8	3 379

47. අස්වැසුම ප්‍රතිලාභීන් හඳුනා ගැනීමේ දී භාවිත කරන ප්‍රධාන රාමුව වන්නේ

- (1) කුටුම්භ ආදායම් සීමාව පමණි.
- (2) බහුමාන දරිද්‍රතා ප්‍රවේශය යි.
- (3) ගෘහ ඒකකයේ මාසික විදුලි බිලයි.
- (4) දිස්ත්‍රික්කය අනුව භූගෝලීය ඉලක්ක කරණය යි.
- (5) ගෘහ ඒකක පදනම් කරගත් අහඹු නියැදුම් ක්‍රමය යි.

48. A රටෙහි ලෝරන්ස් වක්‍රය මුළුමනින් ම B රටෙහි ලෝරන්ස් වක්‍රයට වඩා පහළින් පිහිටා තිබේ නම් එයින් ගම්‍ය වන්නේ

- (1) A රටෙහි B රටට වඩා වැඩි ආදායම් අසමානතාවක් ඇති බවය.
- (2) B රටෙහි A රටට වඩා වැඩි ආදායම් අසමානතාවක් ඇති බව ය.
- (3) රටවල් දෙකට ම එක හා සමාන වූ ආදායම් ව්‍යාප්තියක් ඇති බව ය.
- (4) A රටට B රටට වඩා වැඩි ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතයක් ඇති බව ය.
- (5) B රටෙහි නිරපේක්ෂ දරිද්‍රතාව A රටට 5 වඩා වැඩි බවය.

49. බ්‍රික්ස් (BRICS) සංවිධානය තුළ වර්තමානයේ දක්නට ලැබෙන ප්‍රධාන ප්‍රවණතාවක් වන්නේ

- (1) මිලිටරි සන්ධානයක් ලෙස ක්‍රියා කිරීමට එය එය දරන උත්සාහය යි.
- (2) බටහිර ආධිපත්‍යය දරන මූල්‍ය පද්ධති වෙනුවට චිකල් ප්‍රස්ථාපිත කිරීමට එය දරන උත්සාහය යි.
- (3) සියලු ම බ්‍රික්ස් මුදල් වර්ග වීන යුචාන් සමග ඇඳීමට (pegging) දරන උත්සාහය යි.
- (4) ගෝලීය වශයෙන් පොසිල ඉන්ධන භාවිතය තුරන් කිරීමට දරන උත්සාහය යි.
- (5) බ්‍රික්ස් සාමාජික රටවල් අතර පමණක් වෙළෙඳාම සීමා කිරීමට දරන උත්සාහය යි.

50. ශ්‍රී ලංකාව 1977 දී හඳුන්වා දුන් ප්‍රධාන ආර්ථික ප්‍රතිසංස්කරණය සනිටුහන් කරනු ලැබූයේ

- (1) ආනයන ආදේශන උපාය මාර්ගයක සිට අපනයන නැඹුරු වෘද්ධි උපාය මාර්ගයකට මාරු වීමකි.
- (2) වෙළෙඳපොළ ලිබරල්වාදයේ සිට වෙළෙඳ පොළ ආරක්ෂණවාදයට මාරු වීමකි.
- (3) අපනයන අභිමුඛ වර්ධනයක සිට ආනයන ආදේශනයට මාරු වීමකි.
- (4) නිෂ්පාදන ආර්ථිකයක සිට සේවා නැඹුරු ආර්ථිකයක් කරා මාරුවීමකි.
- (5) විවෘත වෙළෙඳපොළ ආර්ථිකයක සිට සංවෘත සමාජවාදී ආර්ථිකයක් කරා මාරු වීමකි.